

LKAS 01 : මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම - ප්‍රහරික්ෂණ

AAT අදියර III
FAR - මූල්‍ය වාර්තාකරණය

සිංදීප ජයසේකර
ACA, B.Sc. (Accounting) Sp. Hons., ACMA (SL), SAT, CIMA Passed Finalist,
Reading for MBA (PIM), CA and CIMA Prize Winner



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

AAT තෙවෙනි අදියර මුද්‍රා වාර්තාකරණය



Sandeepa Jayasekera

B.Sc. (Acct.) Hons. Gold Medal Winner, ACA, SAT, ACMA (UK), CGMA (UK), CA Prize Winner for AFR subject in Strategic Level II, CA First in Order of Merit Prize Winner in CAB II Level, CIMA Strategic Level Aggregate Prize Winner, Reading for MBA (PIM-SJP).

ගිණුම්කරණ ප්‍රමිත

LKAS 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

Sandeepa Jayasekera - JMC

3

3

2020 ජූලි ප්‍රශ්න අංක 03

පොදු අරමුණු සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේදී, අස්තීත්වයක් විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතය ව්‍යවහාර කළ යුතු වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) වත්කමක්, ජංගම වත්කමක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා වූ නිර්ණායක (criteria) සඳහන් කරන්න. (ලකුණු 03)

(b) වෙනත් විස්තීර්ණ ආදායම් තුල ඇතුළත් කරනු ලබන සංරචක (components) දෙකක් (02) ලැයිස්තුගත කරන්න. (ලකුණු 03)

Sandeepa Jayasekera - JMC

4

4